



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்ந்நி அபிவிருந்நி நிணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදල්, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி,வதிவிடப் பொருளாதார,நுண்ணிதிய,சுயதொழில்,மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு

Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது DSD/HO/06/EP/10 – 200,000 – 2021 - Tourism
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி 2021.08.12
Date

දිස්ත්‍රික් ලේකම් / දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,
ප්‍රාදේශීය ලේකම්වරුන්,
දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂවරුන්,
සමෘද්ධි කලමණාකරුවන් / සංවර්ධන නිලධාරීන් වෙත.

සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් (200,000) කේන්ද්‍ර කර ගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2021

සෞභාග්‍යා ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි සෑම සමෘද්ධි ප්‍රතිලාභී පවුලකින්ම අවම වශයෙන් එක් පුද්ගලයෙකුට හෝ වෘත්තීය පුහුණුවක් ලබා දී එමගින් ඔවුන්ගේ පවුලේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ඉලක්කය සපුරාලීම අප දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමකි.

02. එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම වෙනුවෙන් රජයේ වෘත්තීය පුහුණු ආයතන හා පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතන නියාමනය වනු ලබන තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.07.30 වන දින දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ සඳහා එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) අධ්‍යක්ෂ ජනරාල්, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුවේ (DTET) අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


03. එහිදී අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ දක්වා ලබා දී ඇති නාමලේඛන අනුව අදාළ ආයතන විසින් වෘත්තීය පුහුණු කටයුතු සිදු කිරීමට එකඟතාවය පල කරන ලදී. එසේම තව දුරටත් ප්‍රාදේශීය මට්ටමින් අදාළ අයදුම්කරුවන්ට අවස්ථාව ලබාදීමටද එකඟ විය.

04. එම සාකච්ඡාවේදී ලබා ගත් තීරණ අනුව නිගමනය වූයේ රැකියා අභිමුඛ වෘත්තීය පුහුණු පාඨමාලා තුළින් සමෘද්ධි හා අඩුආදායම්ලාභී පවුල් ඒකක වල ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමේදී, රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතන ලෙස තෘතීයික වෘත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනවල ද සහය ලබා ගැනීමට හැකියාව ඇති බවයි. මේ පිළිබඳව නිලධාරීන් හා ප්‍රජාව දැනුවත් කරමින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමටද එකඟතාවය පළ කරන ලදී.

05. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජීවනෝපාය සංවර්ධන අංශය විසින් ලබා දෙනු ලබන ප්‍රතිපාදන හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ලබා දෙන ණය වැඩසටහන උපයෝගී කර ගැනීමට සාකච්ඡා කර එකඟ වන ලදී.

06. ජීවනෝපාය සංවර්ධන අංශයේ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් වෘත්තීය පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී භාවිතයට ගත හැකි ගිවිසුම් ආකෘතියක් ද මේ සමග අමුණා ඇත.

07. රැකියාභිමුඛ වෘත්තීය පුහුණු වැඩසටහන් මගින් සමෘද්ධි සහ අඩුආදායම්ලාභී ප්‍රජාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ඔබ සැමගේ සහය ලබා දෙන ලෙස කාරුණිකව දන්වමි.


ආර් . පී . ඩී . තිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්

- පිටපත් - 01. ලේකම්, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - කා.දැ. ගැ. පී.
02. ලේකම්, නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය - කා. දැ. ගැ. පී.
03 සභාපති, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව - අ. ක. ස.
04. සභාපති, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය - අ. ක. ස.
05. සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය - අ. ක. ස..
06. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුව - අ. ක. ස.
07. අධ්‍යක්ෂ, සංචාරක සංවර්ධන අධිකාරිය - අ. ක. ස.
08. අධ්‍යක්ෂ, (ජීවනෝපාය සංවර්ධන) - අ. ක. ස.
09. අධ්‍යක්ෂ, (ක්ෂුද්‍ර මූල්‍ය) - අ. ක. ස.
10. අධ්‍යක්ෂ (ප්‍රජාමූල සංවිධාන) - අ. ක. ස.